



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2007/28 - 2017 පෙබරවාරි මස 22 වැනි බදදා - 2017.02.22

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත

4 (2) උපවගන්තිය යටතේ කරනු ලබන පළකිරීම්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (මින් මතු "ආයතනය" යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇති බලතල අනුව, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනතේ අරමුණ සඳහා 2017 ජනවාරි 01 දිනයෙන් පසු බලාත්මක කරන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට (SLFRSs සහ LKAS) වෙනස්වීම් ආයතනය විසින් සම්මත කර මේ සමඟ පළකර ඇත. මෙම සංශෝධන වර්ෂ දෙදහස් දහහතේ ජනවාරි 01 දින හෝ ඊටපසු ආරම්භ වන කාලපරිච්ඡේද ආවරණය කෙරෙන මූල්‍ය ප්‍රකාශන සඳහා බලාත්මක කළ යුතුය. කලින් ව්‍යවහාර කිරීමට අවසර ඇත.

ආයතනයේ පාලක සභාවේ අණ පරිදි,

අරුණ අල්විස්,
ලේකම්.

2017 පෙබරවාරි 22 දින,
කොළඹ 07,
මලලසේකර මාවත,
අංක 30 ඒ,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ දී ය.



මෙම අති විශේෂ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

2017ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවල වෙනස්වීම්

පටුන

- [1] මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා වූ ආකෘතිමය රාමුව
- [2] SLFRS 1 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මූල්‍යවරට සම්මත කරගැනීම (SLFRSs)
- [3] SLFRS 2 - කොටස් පදනම් ගෙවීම
- [4] SLFRS 3 - ව්‍යාපාර සංයෝජන
- [5] SLFRS 4 - රක්ෂණ ගිවිසුම්
- [6] SLFRS 5 - විකිණීම සඳහා තබාගෙන ඇති ජංගම නොවන වත්කම් සහ අසන්නතික මෙහෙයුම්
- [7] SLFRS 6 - බණිජ සම්පත් සඳහා ගවේෂණය සහ ඇගයීම
- [8] SLFRS 7 - මූල්‍ය සාධන පත්‍ර හෙළිදරව් කිරීම
- [9] SLFRS 8 - මෙහෙයුම් බණ්ඩ
- [10] SLFRS 10 - ඒකාබද්ධ මූල්‍යප්‍රකාශන
- [11] SLFRS 11 - බද්ධ සැකසුම්
- [12] SLFRS 12 - වෙනත් අස්තීත්වයන්හි හිමිකම් හෙළිදරව් කිරීම
- [13] SLFRS 13 - සාධාරණ අගය මැනීම
- [14] SLFRS 14 - නියාමන විලම්භන ගිණුම්
- [15] LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම
- [16] LKAS 2 - නොග
- [17] LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- [18] LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවලට වෙනස්වීම් සහ වැරදි
- [19] LKAS 10 - වාර්තාකරණ කාල පරිච්ඡේදයට පසු සිදුවීම්
- [20] LKAS 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු
- [21] LKAS 12 - ආදායම් බදු
- [22] LKAS 16 - දේපල, පිරිසත හා උපකරණ
- [23] LKAS 17 - කල්බදු
- [24] LKAS 18 - අයහාරය
- [25] LKAS 19 - සේවක ප්‍රතිලාභ
- [26] LKAS 20 - රාජ්‍ය ප්‍රදානයන් සඳහා ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම
- [27] LKAS 21 - විදේශ විනිමය අනුපාතිකයන්හි වෙනස්වීම්වල බලපෑම
- [28] LKAS 23 - ණය ගැණුම් පිරිවැය
- [29] LKAS 24 - සම්බන්ධිත පාර්ශවයන් හෙළිදරව් කිරීම
- [30] LKAS 26 - විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් ගිණුම්කරණය සහ වාර්තාකරණය

- [31] LKAS 27 - වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන
- [32] LKAS 28 - ආශ්‍රිත සහ බද්ධ ව්‍යාපාරයන්හි ආයෝජන
- [33] LKAS 29 - අති උද්ධමනකාරී ආර්ථිකයන්හි මූල්‍ය වාර්තාකරණය
- [34] LKAS 32 - මූල්‍ය සාධන පත්‍ර : ඉදිරිපත් කිරීම
- [35] LKAS 33 - කොටසක ඉපයුම්
- [36] LKAS 34 - අතුරු මූල්‍ය වාර්තාකරණය
- [37] LKAS 36 - වත්කම් හානිකරණය
- [38] LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්
- [39] LKAS 38 - අස්පාඨය වත්කම්
- [40] LKAS 39 - මූල්‍ය සාධන පත්‍ර හඳුනාගැනීම සහ මැනීම
- [41] LKAS 40 - ආයෝජන දේපල
- [42] LKAS 41 - කාමිකර්මය

මූල්‍ය වාර්තාකරණය සඳහා වූ ආකෘතිමය රාමුව

වෙනස්කම් නැත

LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

139	<u>[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]</u>
------------	--

LKAS 2 - තොග

40	<u>[නවම බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]</u>
-----------	--

LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශය

44	<u>මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම්වල වෙනස්කම් අස්තිත්වයක් මුදල් ප්‍රවාහවලින් පැන නගින වෙනස්වීම් සහ මුදල් නොවන වෙනස්වීම් යන දෙකම ඇතුළුව මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම්වල වෙනස්වීම් අගය කිරීමට මූල්‍ය ප්‍රකාශන පරිශීලකයින්ට හැකියාව ලබා දෙන ආකාරයේ හෙළිදරව් කිරීම් සැපයිය යුතුය.</u>
44ආ	44අ ඡේදයේ අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය ප්‍රමාණයට, මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම්වල පහත සඳහන් වෙනස්වීම් අස්තිත්වයක් හෙළිදරව් කළයුතුය. (අ) මූල්‍ය මුදල් ප්‍රවාහවලින් වෙනස්වීම්; (ආ) පරිපාලිත හෝ වෙනත් ව්‍යාපාරවල පාලනය ලබාගැනීම හෝ අහිමිවීම තුළින් පැන නගින වෙනස්වීම්; (ඇ) විදේශ විනිමය අනුපාතිකයින්ගේ වෙනස්වීම්වල බලපෑම; (ඈ) සාධාරණ අගයන්වල වෙනස්වීම්; සහ (ඉ) වෙනත් වෙනස්වීම්.
44ඈ	<u>මුදල් ප්‍රවාහ හෝ අනාගත මුදල් ප්‍රවාහ ලෙස වගකීම්, මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම් මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වර්ගීකරණය කරනු ලැබේ. ඊට අමතරව මූල්‍ය වත්කම්වලින් (උදාහරණ ලෙස මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින ඉදිරිදැකුම් වගකීම් වන වත්කම්) මුදල් ප්‍රවාහ හෝ අනාගත මුදල් ප්‍රවාහ ලෙස මූල්‍ය ක්‍රියාකාරකම් ලෙස මුදල් ප්‍රවාහවල ඇතුළත් කර ඇත්නම් එම මූල්‍ය වත්කම්වල වෙනස්වීම්වලට 44අ ඡේදයේ අවශ්‍යතාවය හෙළිදරව් කිරීමද ව්‍යවහාර කරයි.</u>
44ඈ	44අ ඡේදයේ අවශ්‍යතාවය හෙළිදරව් කිරීම සම්පූර්ණ කිරීමට, 44ආ ඡේදයේ හඳුනාගත් වෙනස්වීම් ඇතුළත්ව මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම් සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආරම්භක සහ අවසාන ශේෂ අතර සැසඳීමක් සැපයීම එක මාර්ගයකි. අස්තිත්වය එවැනි සැසඳීමක් හෙළිදරව් කරන අවස්ථාවකදී, මූල්‍ය ප්‍රකාශන පරිශීලකයින්ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට සැසඳීම තුළ ඇතුළත් අයිතම් අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට හැකියාව ලබා දෙන ප්‍රමාණවත් තොරතුරු ලබා දිය යුතුය.
44ඉ	<u>වෙනත් වත්කම් සහ වගකීම්වල වෙනස්වීම්වල හෙළිදරව් කිරීම් සමඟ සංයෝජනය තුළ 44 අ ඡේදය මගින් අවශ්‍ය කරන හෙළිදරව් කිරීම අස්තිත්වය සපයයි නම් එම වෙනත් වත්කම් සහ වගකීම්වල වෙනස්වීම් තුළින් වෙනමම මූල්‍ය ක්‍රියාකාරකම්වලින් පැන නගින වගකීම්වල වෙනස්වීම් එය හෙළිදරව් කළයුතුය.</u>
59	<u>[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන බැවින් මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]</u>
60	2016 සැප්තැම්බර් නිකුත් කළ හෙළිදරව් කිරීමේ මූල පිරිම (LKAS 7 ට සංශෝධන), 44අ -

	<p>44ඉ ඡේද අලුතින් එකතු කර ඇත. අස්තිත්වයක් 2017 ජනවාරි 01 දින හෝ ඊට පසු ආරම්භක වන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා එම සංශෝධන ව්‍යවහාර කළයුතුය. කලින් ව්‍යවහාර කිරීමට අවසර ඇත. අස්තිත්වයක් එම සංශෝධන ප්‍රථමවරට ව්‍යවහාර කරන විට පූර්ව කාලපරිච්ඡේද සඳහා සංසන්දනාත්මක තොරතුරු සැපයීමට අවශ්‍ය නොවේ.</p>
--	---

LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවලට වෙනස්වීම් සහ වැරදි

වෙනස්කම් නැත

LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්

වෙනස්කම් නැත

LKAS 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු

වෙනස්කම් නැත

LKAS 12 - ආදායම් බදු

<p><u>26</u></p>	<p>26 ඇ ඡේදයෙන් පැහැදිලි කරන උදාහරණය</p> <p>වර්ෂ 2 අවසානයේදී, අඩුකළ හැකි තාවකාලික වෙනස්කමක් හඳුනාගැනීම</p> <p><u>A අස්තිත්වය සෑම වර්ෂයක් අවසානයේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය 2%ක් සමග අවුරුදු 5 දී කල්පිරීම මත ගෙවිය යුතු රු. 1,000 ක් නාමමාත්‍ර අගයකින් යුක්ත ණය උපකරණයක් රු. 1,000 කට වසර මුලදී මිලදී ගනී. සඵල පොලී අනුපාතිකය 2%කි. ණය උපකරණය සාධාරණ අගයට මනිනු ලැබේ.</u></p> <p><u>2 වැනි වර්ෂය අවසානයේදී වෙළෙඳපොළ පොලී අනුපාතිකය 5% දක්වා වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ණය උපකරණයේ සාධාරණ අගය රු. 918 කට අඩුවී තිබිණි. ණය උපකරණය දිගටම තබා ගන්නන්මී සියළුම ගිවිසුම්මය මුදල් ප්‍රවාහ A අස්තිත්වයට එකතු කළ හැකි බව හවස වේ.</u></p> <p><u>ණය උපකරණය මත ඕනෑම ලාභ (අලාභ) ඒවා උපලබ්ධි වූ විට පමණක් බදු අයකළ හැකි (අඩුකළ හැකි) වේ. ණය උපකරණය විකිණීම හෝ කල්පිරීම මත පැන නගින ලාභය (අලාභය), එකතු කර ගත් මුදල සහ ණය උපකරණයේ මූලික පිරිවැය අතර වෙනස වශයෙන් බදු අරමුණ සඳහා ගණනය කරනු ලබයි.</u></p> <p><u>ඒ අනුව ණය උපකරණයේ බදු පදනම වන්නේ එහි මූලිකම වූ පිරිවැයයි.</u></p> <p><u>විකිණීමෙන් හෝ භාවිතයෙන් එනම් එය තබාගැනීමෙන් සහ ගිවිසුම්මය මුදල් ප්‍රවාහ හෝ දෙකෙහිම සංයෝජනයක් එකතු කිරීමෙන් ණය උපකරණයේ ධාරණ අගය නැවත ලබාගැනීමට A අස්තිත්වය අපේක්ෂා කරන්නේ දැයි නොසලකා රු. 918, A අස්තිත්වයේ මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ඇති ණය උපකරණයේ ධාරණ අගය සහ රු. 1,000ක් වන එහි බදු පදනම අතර වෙනස 2 වැනි වර්ෂය අවසානයේ (20 සහ 26ඇ ඡේද බලන්න) රු.82 අඩුකළ හැකි තාවකාලික වෙනස්කමක් හටගැනීමට තුඩු දෙයි.</u></p> <p><u>මෙය වත්කමේ හෝ වගකීමේ ධාරණ අගය නැවත අයකර ගන්නා විට හෝ පියවනවිට (5 ඡේදය බලන්න) අනාගත කාලපරිච්ඡේද වල බදු ලාභය (බදු අලාභය) නිශ්චය කිරීමේදී අඩුකළ හැකිවන ප්‍රමාණය ප්‍රතිඵල දෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක හෝ වගකීමක ධාරණ අගය සහ බදු පදනම අතර වෙනස අඩුකළ හැකි තාවකාලික</u></p>
------------------	---

	<p>වෙනස්කම් නිසාය. A අස්තිත්වය, විකිණීමේදී හෝ කල්පිරීමේදී බදු ලාභය (බදු අලාභය) නිශ්චය කිරීමේදී රු. 1,000 ක වත්කමක බදු පදනමට සමාන අඩු කිරීමක් ලබාගනී.</p>
<p>27අ</p>	<p>අස්තිත්වයක ප්‍රයෝජනයට ගත හැකි අඩුකළ හැකි තාවකාලික වෙනස්කම් ලාභයට එරෙහිව හිලව් කරගැනීම සඳහා ඉදිරියේදී බදුවන ලාභ පැවතිය හැකිදැයි නැද්ද යන්න තක්සේරු කිරීමේදී එම අඩුකළ හැකි තාවකාලික වෙනස්කම් හිලව් කර ගත හැකි බදුවන ලාභය ලැබෙන මූලාශ්‍රය පිළිබඳව බදු නීති සීමා කිරීම් පනවන්නේදැයි සලකා බලයි. බදු නීති මගින් එවැනි සීමා කිරීම් පනවනු නොලබන්නේ නම් අස්තිත්වයක් අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්, වෙනත් අඩුකළහැකි තාවකාලික වෙනස්කම් සියල්ලම සමඟ සංයෝජනයෙන් තක්සේරු කළයුතුය. කෙසේවුවත් බදු නීති මගින් යම් අලාභයක විශේෂිත වර්ගයක ආදායමෙන් එරෙහිව අඩු කරගැනීම පිළිබඳව සීමා කිරීම් පනවන්නේ නම් අඩුකළ හැකි තාවකාලික වෙනස්කම් වර්ගයේම යෝග්‍ය අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් සමඟ පමණක් සංයෝජනයෙන් තක්සේරු කළයුතුය.</p>
<p>29</p>	<p>එකම බදුකරණ අධිකාරියට සහ එකම බදුවන අස්තිත්වයට සම්බන්ධිත ප්‍රමාණවත් නොවූ බදුවන තාවකාලික වෙනස්කම් ඇතිවිට, විලම්භිත බදු වත්කම හඳුනාගනු ලබන්නේ</p> <p>(අ) අස්තිත්වයට අඩුකළ හැකි තාවකාලික වෙනස ප්‍රතිවර්තය කරන කාලපරිච්ඡේදය තුළදීම එකම බදු අධිකාරියට සහ එකම බදුවන අස්තිත්වයට සම්බන්ධ ප්‍රමාණවත් බදුවන ලාභ ලැබීමේ භව්‍යතාවයක් තිබේ. (හෝ විලම්භිත බදු වත්කමින් පැන නගින බදු අලාභ ඉදිරියට හෝ අතීතයට ගෙන යා හැකි කාලපරිච්ඡේදවලදී) අනාගත කාලපරිච්ඡේදවලදී එයට ප්‍රමාණවත් බදු ලාභ තිබෙන්නේදැයි ඇගයීමේදී, අස්තිත්වයක්;</p> <p>i. අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වල ප්‍රතිඵලය වශයෙන් ඇති වන බදු අඩු කිරීම් ඉවත් කරන ලද අනාගත බදු ලාභය සමඟ අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වල සසඳයි. මෙම සැසඳීම මඟින් එම අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වල ප්‍රතිඵලය වශයෙන් ඇති වන මුදල් ප්‍රමාණයන් අඩුකර ගැනීමට අස්තිත්වයට කොතරම් දුරට අනාගත බදු වන ලාභ ප්‍රමාණයන් තිබේද යන්න පෙන්වීමේ කරයි. සහ</p> <p>ii. මෙම අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වලින් පැන නගින විලම්භිත බදු වත්කම ප්‍රයෝජනයට ගැනීම සඳහා අනාගත බදුවන ලාභය අවශ්‍ය වන බැවින් අනාගත කාලපරිච්ඡේදවලදී ජනිතවේයැයි අපේක්ෂිත අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වලින් පැන නගින වත්කමක් අනාගත කාලපරිච්ඡේද ජනිත වේ යැයි අපේක්ෂිත අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්වලින් හට ගන්නා බදුවන ප්‍රමාණයට නොසලකා හරී.</p> <p>(ආ) අස්තිත්වයට සුදුසු කාලපරිච්ඡේදවලදී බදුවන ලාභ ජනිත කරනු ලබන බදු සැලසුම් අවස්ථාවන් තිබෙන ප්‍රමාණය දක්වා.</p>
<p>29අ</p>	<p>එසේ සිදුවීම පිළිබඳව භව්‍යතාවයක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඇස්තමේන්තුගත භව්‍ය අනාගත බදු ලාභයේ අස්තිත්වයේ වත්කම්වල ධාරණ අගයට වඩා වැඩියෙන් අයකර ගත හැකි මුදල් ප්‍රමාණයන් ඇතුළත් කළ හැකිය. උදාහරණ ලෙස වත්කමක් සාධාරණ අගයට මනිනු විට, අස්තිත්වය එහි ධාරණ අගයට වැඩියෙන් මුදල් අයකර ගැනීම භව්‍ය වන බවට නිර්ණය කළහැකි ප්‍රමාණවත් සාක්ෂි සලකා බලයි. ලෙස අස්තිත්වයක් ස්ථිර අනුපාතික ණය උපකරණයක් තබාගැනීමට සහ ගිවිසුම්මය මුදල් ප්‍රවාහ එකතු කිරීම අපේක්ෂා කිරීම වැනි සිද්ධියක් උදාහරණයක් වේ.</p>

<p>98c</p>	<p>2016 සැප්තැම්බර් නිකුත්කළ උපලබ්ධි නොවූ අලාභ සඳහා විලම්භිත බදු වත්කම් හඳුනාගැනීම (LKAS 12ට සංශෝධන) 29 ඡේදය සංශෝධනය කළ අතර 27අ, 29අ සහ 26 ඡේදයට අදාළ උදාහරණ අලුතින් එකතු කර ඇත. අස්තිත්වයක් 2017 ජනවාරි 01 දින හෝ ඊට පසු ආරම්භවන වාර්ෂික කාලපරිච්ඡේද සඳහා මෙම සංශෝධන ව්‍යවහාර කළයුතුය. කලින් ව්‍යවහාර කිරීමට අවසර ඇත. පෙර කාලපරිච්ඡේදයන්හි අස්තිත්වයක් මෙම සංශෝධන ව්‍යවහාර කරයි නම් එම කරුණ හෙළිදරව් කළයුතුය. අස්තිත්වයක් LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි අනුව එම සංශෝධන අතිතානුයෝගිව ව්‍යවහාර කළයුතුය. කෙසේ නමුත් සංශෝධනය මූලින්ම ව්‍යවහාර කිරීම මත කලින්ම සංසදනාත්මක කාලපරිච්ඡේදයේ ආරම්භක ස්කන්ධය තුළ වෙනස, ආරම්භක රඳවාගත් ඉපයීම් සහ වෙනත් ස්කන්ධ සංරචකවල අතර වෙනස අතර බෙදා හැරීම නොකර ආරම්භක රඳවාගත් ඉපයීම්වල (හෝ යෝග්‍ය ලෙස වෙනත් ස්කන්ධ සංරචකයක) හඳුනාගත හැකිය. මෙම සහනය අස්තිත්වය ව්‍යවහාර කරයි නම් එම කරුණු හෙළිදරව් කළයුතුය.</p>
------------	---

LKAS 16 - දේපල, පිරියක හා උපකරණ

<p>81ඕ</p>	<p>[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]</p>
------------	--

LKAS 17 - කල්බදු

වෙනස්කම් නැත

LKAS 18 - අයහාරය

වෙනස්කම් නැත

LKAS 19 - සේවක ප්‍රතිලාභ

වෙනස්කම් නැත

LKAS 20 - රාජ්‍ය ප්‍රදානයන් සඳහා ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම

වෙනස්කම් නැත

LKAS 21 - විදේශ විනිමය අනුපාතිකයන්හි වෙනස්කම්විම්වල බලපෑම

වෙනස්කම් නැත

LKAS 23 - ණය ගැණුම් පිරිවැය

වෙනස්කම් නැත

LKAS 24 - සම්බන්ධිත පාර්ශවයන් හෙළිදරව් කිරීම

වෙනස්කම් නැත

LKAS 26 - විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් ගිණුම්කරණය සහ වාර්තාකරණය

වෙනස්කම් නැත

LKAS 27 - වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන

වෙනස්කම් නැත

LKAS 28 - ආශ්‍රිත සහ බද්ධ ව්‍යාපාරවල ආයෝජන

41අ-41ඇ	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුලත් කර නැත.]
---------	---

LKAS 29 - අති උද්ධමනකාරී ආර්ථිකයන්හි මූල්‍ය වාර්තාකරණය

වෙනස්කම් නැත

LKAS 32 - මූල්‍ය සාධනපත්‍ර : ඉදිරිපත් කිරීම

වෙනස්කම් නැත

LKAS 33 - කොටසක ඉපයුම්

වෙනස්කම් නැත

LKAS 34 - අතුරු මූල්‍ය වාර්තාකරණය

වෙනස්කම් නැත

LKAS 36 - වත්කම් භානිකරණය

වෙනස්කම් නැත

LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්

වෙනස්කම් නැත

LKAS 38 - අස්පාශ්‍ය වත්කම්

වෙනස්කම් නැත

LKAS 39 - මූල්‍ය සාධනපත්‍ර හඳුනාගැනීම සහ මැනීම

103ඕ - 103ක	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුලත් කර නැත.]
----------------	---

LKAS 40 - ආයෝජන දේපල

19අ	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුලත් කර නැත.]
-----	---

LKAS 41 - කෘෂිකර්මය

වෙනස්කම් නැත

SLFRS 1 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මුල්වරට සම්මත කරගැනීම (SLFRSs)

39අආ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
ඇ19අ- ඇ19ආ ඇ19ඇ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]

SLFRS 2 - කොටස් පදනම් ගෙවීම

33අ-33ඌ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
59අ-59ආ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
63ඇ -63ඈ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]

SLFRS 3 - ව්‍යාපාර සංයෝජන

28අ-28ආ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
64ඔ-64ක	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]

SLFRS 4 - රක්ෂණ ගිවිසුම්

41ඊ-41එ	[නවමන් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
---------	---

SLFRS 5 - විකිණීම සඳහා තබාගෙන ඇති ජංගම නොවන වත්කම් සහ අසන්තකික මෙහෙයුම්

44ඔ	2014 සැප්තැම්බර් නිකුත්කළ IASB හි වාර්ෂික වැඩිදියුණු කිරීම් 2012-2014 වකුය සම්මත කළ 26-29 ඡේද සංශෝධන කළ අතර 26අ ඡේදය අලුතින් එකතු කර ඇත. අස්තිත්වයක් LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවලට වෙනස්වීම් සහ වැරදි අනුව 2016 ජනවාරි 01 දින හෝ ඊට පසු ආරම්භ වන වාර්ෂික කාලපරිච්ඡේදවල බැහැර කිරීමේ ක්‍රමයේ සිදුවන වෙනස්කිරීම් සඳහා එම සංශෝධන ඉදිරි කාලීනව ව්‍යවහාර කළයුතුය. කලින් ව්‍යවහාර කිරීමට අවසර ඇත. පෙර කාලපරිච්ඡේදයන්හි අස්තිත්වයක් එම සංශෝධන ව්‍යවහාර කරයි නම් එම කරුණ හෙළිදරව් කළයුතුය.
-----	--

SLFRS 6 - බැහැර සම්පත් සඳහා ගවේෂණය සහ ඇගයීම

වෙනස්කම් නැත

SLFRS 7 - මූල්‍ය සාධනපත්‍ර හෙළිදරව් කිරීම - ආ පරිශීෂ්ඨය

44ය- 44අ44රඳ	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
44ඳෑඳෑ	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]

SLFRS 8 - මෙහෙයුම් බණ්ඩ

වෙනස්කම් නැත

SLFRS 10 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

වෙනස්කම් නැත

SLFRS 11 - බද්ධ එකඟවීම්

වෙනස්කම් නැත

SLFRS 12 - වෙනත් අස්තීත්වයන්හි හිමිකම් හෙළිදරව් කිරීම

5ඳ	ආ17ඡේදයේ විස්තර කර ඇති පරිදි දෑ හැර, SLFRS 5 – විකිණීම සඳහා තබාගෙන ඇති ජංගම නොවන වත්කම් සහ අසන්නතික මෙහෙයුම් අනුව විකිණීම සඳහා තබාගෙන ඇති හෝ අසන්නතික මෙහෙයුම් ලෙස (හෝ බැහැරකිරීමේ කාණ්ඩයක් ලෙස වර්ග කිරීම තුළ ඇතුළත් කළ) වර්ග කළ 5 ඡේදයේ ලැයිස්තුගත කළ අස්තීත්වයක හිමිකම්වලට මෙම SLFRS හි අවශ්‍යතාවයන් අදාළ වේ.
ආ17	පරිපාලිතයක, බද්ධ ව්‍යාපාරයක හෝ ආශ්‍රිතයක අස්තීත්වයක හිමිකම් (හෝ බද්ධ ව්‍යාපාරයක හෝ ආශ්‍රිතයක හිමිකමේ කොටසක්) SLFRS 5 අනුව විකිණීම සඳහා තබාගෙන ඇති ලෙස (හෝ බැහැරකිරීමේ කාණ්ඩය ලෙස වර්ග කිරීම තුළ ඇතුළත් කළ) වර්ගීකරණය කළවිට, අස්තීත්වය එම පරිපාලිතය ,බද්ධ ව්‍යාපාරය හෝ ආශ්‍රිතය සඳහා ආ10-ආ16 ඡේද අනුව සාරාංශ ගත කළ මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම අවශ්‍ය නොවේ.
ඳෑ1ඳෑ	2016 දෙසැම්බර් නිකුත්කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRS) මගින් සම්මත කළ වාර්ෂික වැඩිදියුණු කිරීම් 2014-2016 වකුයේ 5ඳ ඡේදය අළුතින් එකතු කර ඇත. ආ17 ඡේදය සංශෝධන කරයි. අස්තීත්වයක් LKAS 8 -ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවලට වෙනස්වීම් සහ වැරදි අනුව, 2017 ජනවාරි 01 දින හෝ ඊට පසු ආරම්භ වන කාලපරිච්ඡේද සඳහා අතීතානුයෝගීව මෙම සංශෝධන ව්‍යවහාර කළයුතුය.

SLFRS 13 - සාධාරණ වටිනාකම මැනීම

ඳෑ5-ඳෑ6	[නවමත් බලාත්මක නැති සංශෝධනවලට මෙම ඡේදය යොමු කරන අතර එම නිසා මෙම සංස්කරණයේදී ඇතුළත් කර නැත.]
---------	---

SLFRS 14 - නියාමන විලම්භන ගිණුම්

වෙනස්කම් නැත